



මුදල් මණ්ඩලය ශ්‍රී ලංකා මහ බැංකුව

2016 ඔක්තෝබර් 27

ක්ෂුද්‍රමූල්‍ය පනතේ විධාන

2016 අංක 03

තැන්පතු

2016 අංක 6 දරන ක්ෂුද්‍රමූල්‍ය පනතේ 11 වගන්තිය ප්‍රකාරව නිකුත් කරන ලදී.

- | | |
|--|---|
| 1. කාලීන සහ ඉතුරුම් තැන්පතු ලබාගැනීම සඳහා වන සීමාවන් | <p>1.1. සෑම ක්ෂුද්‍රමූල්‍ය සමාගමක්ම පහත සඳහන් දෑ නොකිරීමට වගබලා ගත යුතුය.</p> <ul style="list-style-type: none"> i. මාස තුනකට (03) කට අඩු කාලයක් සඳහා හෝ මාස නිස් භයකට (36) කට වැඩි කාලයක් සඳහා කාලීන තැන්පතු භාර ගැනීම සහ තැන්පතු අළුත් කිරීම ii. කාලීනව මුදල් මණ්ඩලය විසින් නියම කරනු ලබන අවම ප්‍රමාණයට වඩා අඩු මූලික ප්‍රාග්ධනයක් පවතින විට කුමන ආකාරයේ හෝ තැන්පතු භාර ගැනීම iii. කුමන ආකාරයේ හෝ බාල වයස්කාර තැන්පතු භාර ගැනීම. මෙහිදී බාලවයස්කාර යන්නෙන් වයෝපූර්ණත්ව ආඥා පනතින් (66 පරිච්ඡේදය) දක්වා ඇති පරිදි සහ එම පනතට කෙරෙන සංශෝධන අනුව නීතිගත වයෝපූර්ණත්ව වයසට පත් නොවූ යන්න අර්ථ දැක්වේ. |
| 2. උපරිම තැන්පතු වටිනාකම | <p>2.1. සෑම බලපත්‍රලාභී ක්ෂුද්‍රමූල්‍ය සමාගමක්ම එක් තැන්පත්කරුවෙකු විසින් තනිව හෝ හවුල්ව පවත්වාගෙන යන තැන්පතුවල මුළු එකතුව රුපියල් ලක්ෂ තුනක් (රු. 300,000) ඉක්මවූ තැන්පතු බාරගැනීම සහ අලුත් කිරීම නොකළ යුතුය.</p> <p>2.2. බලපත්‍රලාභී ක්ෂුද්‍රමූල්‍ය සමාගමක තැන්පතුවල මුළු වටිනාකම එම සමාගමේ භානිකරණය නොවූ ණය සහ අත්තිකාරම් වල එකතුවෙන් සියයට පනහක් (50%) නොඉක්මවිය යුතුය.</p> |
| 3. දිරිගැන්වීමේ වැඩසටහන් මත වන වාරණයන් | <p>3.1. ක්ෂුද්‍රමූල්‍ය සමාගම් තැන්පතු සඳහා කිසිම ආකාරයක දිරිගැන්වීම් හඳුන්වා නොදිය යුතුය. මෙහි සඳහන් "දිරිගැන්වීම" යනු තැන්පතුකරුවන්ට පොළිය ගෙවීමට අමතරව වෙනත් මූල්‍යමය හෝ ද්‍රව්‍යමය ප්‍රතිලාභ පිරිනැමීමයි.</p> |

4. අක්‍රිය ගිණුම් ප්‍රතිපත්තිය

4.1. සෑම බලපත්‍රලාභී ක්ෂුද්‍රමූල්‍ය සමාගමක්ම පහත සඳහන් කරුණු ඇතුළත් වන පරිදි අක්‍රිය ගිණුම් සඳහා ප්‍රතිපත්තියක් හඳුන්වා දිය යුතුය.

- i. අක්‍රිය ගිණුම් ලෙස හැඳින්වීමේ කාලසීමාව.
- ii. අක්‍රිය ගිණුම් ක්‍රියාකාරී ගිණුම් වලින් වෙන් කර නැඟීම.
- iii. ද්විත්ව පාලන ක්‍රමය යටතේ නැවත ක්‍රියාත්මක කිරීම.

ඉන්දුජීන් කුමාරස්වාමි
මුදල් මණ්ඩලයේ සභාපති
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති